

10 ශේෂීය

15 තාබම

ඉද්ධ බරමය

## සිවිසස් හැඳින සයනසුම ලබමු



අධ්‍යාපන අමාත්‍යාංශය - ජාතික අධ්‍යාපන ආයතනය

## සිවිසස් හැඳින සඟනසුම ලබමු

- දේශ, කුල, ජාති වෙනසක් තැත. දේශය කුමක් වුව ද සඳුතතික ව ලොව පවත්නා යථාර්ථය වතුරාර්ථය සත්‍යය මගින් ප්‍රකාශීත ය.
- බුදු දහම අනුව ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගන්නා තුරු මතා තුවණීන් දින දික එහි ඇති තතු ඇති හැටියෙන් ම පසක් කරන තුරු සහර වසන සත්ත්වයාට ඉන් මිදිය තොහැකි ය.

## සිවිසස් හැඳින සැනසුම ලබමු

- මෙනිස් සිත් සතන් තුළ මූල් බැස ඇති රාග, දේශ, මෝහ ආදී සියලු කෙලෙස් මුළුනුප්‍රටා දමා ආර්ය හාවයට පත් බුද්ධාදී උතුමන් විසින් අවබෝධ කර ගනු ලැබූ සත්‍යය වතුරාර්ය සත්‍යයයි.
- එම සත්‍යය ආර්ය සත්‍ය ලෙස හැඳින්වෙන්නේ එබැවිනි.

## සිවිසස් හඳුන සැනසුම ලබමු

- මහ අැතාගේ අධි සලකුණු තුළට වනයෙහි යිනෑම ම සතේකුගේ අධි සලකුණු ඇතුළ කළ හැකි ය.



- එමෙන් ම පන්සාලිස් වසක් මූල්‍යීය බුදුරජාණන් වහන්සේ වදුල කවර දේශනාවක් ව්‍යව ද වතුරාර්ය සත්‍යයෙන් එකකට ඇතුළ කළ හැකි ය. ඉන් පරිභාහිර වූ කිසිවක් බුදුවරු දේශනා තොකරති.

## සිවිසස් හඳුන සයනාසුම ලබමු

බුදුරජාණන් වහන්සේ විසින් බරණැය ඉසිපතන මිගදයෙහි දී පස්වග හික්ෂුන් අමතා සිදු කළ මංගල ධර්ම දේශීනාවේ දී ම මෙම මූලික ඉගැන්වීම පහදා දුන් සේක.

ලතුම් සත්‍ය සතර මෙසේ යි:

1. දුක්ඛ ආර්ය සත්‍යය (දුක පිළිබඳ උතුම් සත්‍යය)
2. දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය (දුක හට ගැනීම පිළිබඳ උතුම් සත්‍යය)
3. දුක්ඛ නිරෝධාර්ය සත්‍යය (දුක නිවීම පිළිබඳ උතුම් සත්‍යය)
4. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍යය (දුක නිවීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය)

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

දුක්ඛ ආර්ය සත්‍යය (දුක පිළිබඳ උතුම් සත්‍යය)

- දම්සක් පැවතුම් සූත්‍රය අනුව ඉපදීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන් වීම දුක ය.
- අප්‍රියයන් හා එක් වීම මෙන් ම කැමැති දේ නොලැබීම දුක ය.
- කෙටියෙන් කියතොත් රුප, වේදනා, සක්ක්‍රු, සංඛාර, වික්ක්‍රුණ යන පක්ෂීච්ඡන්දය සිතින් දැඩි ව ගැනීම හෙවත් උපාදනය දුක ය.

## සිවිසස් හඳුන සයනාසුම ලබමු

සයර දුක තුන් ආකාර යැයි ධර්ම විවරණවල දැක්වේ.

1. දුක්ඛ දුක්ඛතා (සාමාන්‍ය දුක්)
2. විපරිතාම දුක්ඛතා (වෙනස් වීමේ දුක)
3. සංඛාර දුක්ඛතා (අැතිවීම් නැතිවීම් හේතුවෙන් හටගන්නා දුක)

## සිවිසස් හඳුන සැනසුම ලබමු

දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය  
(දුක හට ගැනීම පිළිබඳ උතුම් සත්‍යය)

දුක්ඛ සමුද්‍යාර්ය සත්‍යයෙන් ඉහත කි සහර දුක් හට ගැනීමට  
හේතු සාකච්ඡා කරනු ලැබේ.

තණ්ඩාව මූල් කොටගත් සියලු කෙලෙස් දුකට හේතු වේ.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

- ඩූටරජාණන් වහන්සේගේ ප්‍රථම උද්‍යායෙහි කියැවෙන පරිදි තමන් වහන්සේ සහර නොයෙකුත් ආත්මහාවචල ඉපිද ජරා මරණාදී දුක් දෙමිනස්වලට මූහුණ දුන්නේ තණ්හාව නිසා ය.
- යම සේ ගසක මුල ගක්තිමත් ව නොගැලී පවත්නේ ද ඒ තාක් කල් එම ගස තැවත තැවතත් ලියලන්නා සේ අප සිත් සතන් තුළ තණ්හාව මුල් බැස ඇති තාක් සහර දුක් හට ගනී.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

දම්සක් පැවතුම් දේශනාවේ දී තංප්ණාව තුන් ආකාරයකට බෙද දක්වා තිබේ.

- කාම තණ්හාව** යනු පස්කම් සැපිතට ඇති ආගාවයි. ඉලුරන් පිනවීමේ අයිමිත කැමැත්තයි.
- හව තණ්හාව** යනු මම හෙවත් ආත්මය පිළිබඳ හැඟීම මූල්කොට ගෙන ඇති වන ආගාවයි. මම නිත්‍ය වශයෙන් දිගින් දිගට ම සහර සැප විදිම් යන අපේක්ෂාවයි.
- විහව තණ්හාව** පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකි තාක් සැප විදිමට ඇති ආගාවයි.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

දුක්ඛ නිරෝධාරිය සත්‍යය

(දුක නිවීම පිළිබඳ උතුම් සත්‍යය)

- මූලින් උදුරා දැමු ගස නැවත පැල තොටන්නේ පොලොව සමග ඇති සියලු සබඳතා තැනි වී තිබෙන බැවිනි.
- එසේ ම සහර දුකට මුල් වන තණ්හාව ද මූලින් ම උදුරා දීමේ දුක්ඛ නිරෝධාරිය සත්‍යය තම් වේ.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

- මම සසර නැවත නැවතත් ඉපදෙමීන් පිඩා, විද්‍යුමට හේතුව වූ තන්හාට මූලිනුප්පට දැමුවම් සි බුදුරජාණන් වහන්සේ ප්‍රථම උදානයෙහි වදුලහ.
- දුක්ඛ නිරෝධාරය සත්‍යය හෙවත් නිවන එනම් තණ්හාට තැකි කිරීම යනු හට නිරෝධය වේ. රාග, දේශ, මෝහාදී සියලු කෙලෙස් නැවත තුපදිනා පරිදි ක්ෂය කිරීම වේ.
- දමිසක් පැවතුම් සූත්‍රය අනුව සසර දුක් ඇති කරන ඒ තණ්හාට ඉතිරි තොවන ලෙස තැකි වීම, තොඳීල්ම හෙවත් විරාගය, නිරෝධය, සියලු ආගාවන් අත්හැරීම සියලු අතින් නිදහස් වීම, මිදීම ආලය දුරු කිරීම නිවනයි.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

දුක්ඛ නිරෝධ ගාමීන් පටිපද ආර්ය සත්‍යය (දුක නිවීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය)

- අංග අටකින් යුතු ආර්ය මාර්ගයයි
- සම්මා දිවියේ යතු වතුරාර්ය සත්‍යය පිළිබඳ යෙනය වේ.
- අකුසලය ද අකුසල මූලය ද කුසලය ද කුසල මූලය ද අකුසලය ද අකුසල විපාකය ද කුසලය ද කුසල විපාකය ද දින දැක ගන්නා යෙනය සම්මා දිවියේයයි.

## සිවිසස් හඳුන සැනසුම ලබමු

- නෙක්ඩම් එනම් පස්කම් සැපතින් නික්මීම ද අනුන් නොනැසීම ද අවිහිංසා එනම් හිංසා නොකිරීම ද යන මේ සංකල්පනාවෝ සමඟ සංක්පේෂ වෙති.
- වචනයෙන් සිදු වන ලොරු කීම, කේලාම් කීම, නිස් වචන කීම හා රජ වචන කීම යන අකුසල් සතරින් වැළැකීම සම්ම වාචා වේ.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

පරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවනය, යන අකුසල් තුනෙන් වැළකීම 'සම්මා කම්මන්ත' යයි.

නුපන් අකුසල් නොඉපිදිවීම පිණීස ද උපන් අකුසල් නැති කිරීම පිණීස ද නුපන් කුසල් ඉපිදිවීම පිණීස ද උපන් කුසල් දියුණු කිරීම පිණීස ද සතරාකාර උත්සාහය සම්මා වායාමයයි.

## සිවිසස් හඳුන සැනසුම ලබමු

- සතර සතිපට්ධාන වැඩීම සම්මා සතියයි. එනම් කාගානුපස්සනා, විත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා යන අනුපස්සනා දියුණු කිරීමයි.
- ධ්‍යාන වැඩීමෙන් සිත පිරිසිදු කිරීම හා එකග කිරීම සම්මා සමාධියයි. එනම් ප්‍රථම ද්‍රීඩිය ද්‍රීඩිය, තංතීය ද්‍රීඩිය, චතුර්ජ ද්‍රීඩිය යන ද්‍රීඩිය උපද්‍රව ගැනීමයි.

## සිවිසස් හඳුන සැනසුම ලබමු

- සම්මා දිවිසී, සම්මා සංකප්ප යන මාරු අංග පූජා කික්ෂාවට ඇතුළත් වේ.
- සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආර්ථ යන මාරුගාංග හිල කික්ෂාවට ඇතුළත් වේ.
- සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාරුගාංග සමාධි කික්ෂාවට ද ඇතුළත් වේ.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

මාරගාංග වශයෙන් අටකින් ද ගික්හා වශයෙන් තුනකින් ද යුත්ත වන දුක්ඛ නිරෝධ ගාමීනි පටිපදව මධ්‍යම ප්‍රතිපදවයි.

බූද්ධකාලීන හාරතයෙහි ප්‍රධාන වශයෙන් පිළිගත් විමුක්තිකාමී පටිපදවන් දෙකකි

1. **කාමසුබල්ලිකානුයෝගය** අසීමිත ලෙස පස්කම් සුව සෙවීමයි. ඉලුරන් පිනවීමයි

2. **අත්තකිලමත්තානුයෝගය** එනම් විවිධ දුෂ්කර ව්‍යත්ත අනුගමනය කරමින් අධික ව අසීමිත ලෙස ඕනෑකමින් දුක් විදිමයි.

## සිවිසස් හඳුන සඟනසුම ලබමු

දුක්ඛ නිරෝධගාමීනී පටිපදව ඉහත අන්ත දෙකින්ම බැහැර වන බැවින් මධ්‍යම ප්‍රතිපදව ලෙස හඳුන්වා තිබේ.

### අභ්‍ය ජ්‍යෙෂ්ඨ ගැටළුවක විසඳු ගැනීමට

- එදිනේද දිවියේ දී අප පලමුවෙන් අප ඉදිරියේ ඇති ගැටළු හදරා තේරුම් ගත යුතු ය.
- දෙවනු ව එම ගැටළුවලට තුඩු දී ඇති හේතු අනාවරණය කරගත යුතු ය.
- තෙවනු ව විසඳුම කුමක් දූයි අවබෝධ කරගත යුතු ය.
- සිව වනු ව විසඳුන මග ගමන් කළ යුතු ය. එය පාසල් සිසුන්ට මෙලොට ගැටළු තේරුම් ගෙන විසඳා ගැනීමට හොඳ ම මග පෙන්වීමකි.

## සිවිසස් හඳුන සයනාසුම ලබමු

යෝතිමුලේ අනුහදුදෙවී දූෂණ  
 පිතෙකි රැකබේ ප්‍රතිරෝධති  
 එවං තත්ත්වය අනුහතේ  
 නිබ්ඩතති දක්බම්දං ප්‍රතිප්‍රතිං

(ධම්ම පදය - තත්ත්ව වග්‍යය)

යම් සේ මුල් නිරපේදිතව නිබියදී කපන ලද ගස නැවත නැවත ලියලයිද, ව්‍යෙෂන් සියුම් ලෙස හෝ ඇති තත්ත්ව මුවත් නොකළ කළේන් උක නැවත නැවත හටගනියි.

